



ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව



ගොඩනැගිල්ලක් බදු කුලී පදනම මත ලබා ගැනීම සඳහා මිල ගණන් කැඳවීම.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභා කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ගොඩනැගිල්ලක් වසර පහක (05) කාල සීමාවකට මාසික බදුකුලී පදනම මත ලබා ගැනීමට මිල ගණන් කැඳවනු ලැබේ..

අවශ්‍ය ගොඩනැගිල්ල පහත සඳහන් පහසුකම් වලින් සමන්විත විය යුතුය.

1. වර්ග අඩි 6000 - 8000 ක් පමණ ඉඩ ප්‍රමාණයකින් යුතුවීම (පඩිපෙළ, විදුලි සෝපානය ආදිය සඳහා වන ඉඩකඩ නොමැතිව).
  2. කොළඹ අවට පිහිටා තිබීම.
  3. ප්‍රධාන බස් මාර්ගයකට ආසන්නයේ පිහිටා තිබීම.
  4. කාර්යාල කාමර වලට අමතරව රැස්වීම් ශාලාවක් සඳහා ප්‍රමාණවත් ඉඩකඩ තිබීම.
  5. පානීය ජලය, විදුලිය හා දුරකථන පහසුකම් වලින් සමන්විත වීම.
  6. අවම වශයෙන් වාහන 06 ක් නවාතා තැබීම සඳහා ඉඩ පහසුකම් (ව. අඩි 6000-8000 ට අමතරව) තිබීම හෝ ආසන්න සුදුසු ස්ථානයක වාහන නැවැත්වීම සඳහා පහසුකම් තිබීම.
  7. ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් තිබීම.
  8. අදාල ගොඩනැගිල්ල, දේපළ හා සේවක ආරක්ෂාව තහවුරු වන පරිදි ආබාධිත පුද්ගලයින්ට ප්‍රවේශ වීමට හැකි වන පරිදි ඉදි කර තිබීම.
- අදාල ගොඩනැගිල්ල, කාර්යාල ගොඩනැගිල්ලක් නොවේ නම්, එය කාර්යාල ගොඩනැගිල්ලක් බවට පරිවර්තනය කිරීමට එකඟ වීම අවශ්‍ය වේ.
  - ගොඩනැගිල්ලේ ස්වභාවය අනුව විදුලි සෝපාන පහසුකම් තිබේ ද යන්න සඳහන් කරන්න. ප්‍රමාණවත් විදුලි සැපයුමක් සහිත විදුලි ජනන යන්ත්‍රයක් පැවතීම අමතර සුදුසුකමක් වනු ඇත.

ඉහත සඳහන් අවශ්‍යතා සහ පහසුකම් පිළිබඳ විස්තර [www.nec.gov.lk](http://www.nec.gov.lk) යන වෙබ් අඩවියෙන් බාගත කර ගත් ප්‍රසම්පාදන අයදුම්පත්‍රයේ පැහැදිලිව සඳහන් කර ගොඩනැගිලි හිමිකරුගේ හෝ ඔහු විසින් නිසිපරිදි බලය පවරන ලද නියෝජිතයකුගේ අත්සනින් යුතුව පිටපත් දෙකකින් සකස් කර, ඒවා මුද්‍රා තබන ලද වෙන වෙනම කවර වල බහා "මුල් පිටපත" සහ "අනු පිටපත" වශයෙන් වෙන වෙනම නම් කර, එම ලේඛන තවත් කවරයක බහා මුද්‍රා තබා **2019.05.22** දින හෝ ඊට ප්‍රථම ලැබෙන සේ පහත සඳහන් ලිපිනයට යොමු කළ යුතුවේ. ඔබගේ ලංසු ලේඛන බහාලන කවරයෙහි වම්පස ඉහල කෙළවරේ "කාර්යාල ගොඩනැගිල්ලක් සඳහා මිල ගණන්" යන්න සඳහන් කළ යුතුය.

මිල ගණන් ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්‍රයට ගොඩනැගිලි සැලසුමේ දළ සටහනක් සහ ගොඩනැගිල්ලට ප්‍රවේශ විය හැකි දළ මාර්ග සටහනක් අමුණා එවීම අවශ්‍ය වේ.

සභාපති  
ප්‍රසම්පාදන කමිටුව,  
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව  
නො, 126, නාවල පාර, නුගේගොඩ.  
දුරකථන අංකය - 011 2815703